

## ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

### මහින්තලේ

ලියාපදිංචි අංකය - .....

RJT/SS/04/02/NI/20.....

..... මයා/මෙනවිය.

#### මුද ගිණුමෙන්/ගිණුවත්

..... පින් ගිණු ගිණුවන් සඳහා නොවාසිකාගාර පහසුකම් සැපයීම .....  
අධ්‍යයන වර්ෂය

1. ඉහත කරුණට අදාළව ..... අධ්‍යයන වර්ෂය සඳහා නොවාසිකාගාර පහසුකම් ලබා ගැනීම පිනිස ඔබ ඉදිරිපත් කරන ලද අයදුම්පතට අනුව ..... දින සිට කියාත්මක වන පරිදි ඔබට ..... නොවාසික පහසුකම් සැපයීමට විශ්වවිද්‍යාලය විසින් නිර්ණය කර ඇත. ඒ අනුව එදින ප.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලය තුළ ඉහත ක් නොවාසිකාගාරයේ උපගාලාධිපති / උපගාලාධිපතිනිය වෙත වාර්තා කොට නොවාසික පහසුකම් ලබා ගැනීනා මෙන් දක්වා සිටිමි.
2. නොවාසිකාගාරයේ ඔබට නාරඳෙනු ලැබූ කාමරයේම අධ්‍යයන වර්ෂය තුළ නොවාසිකව සිටිය යුතුය. රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ටෙක්නොලගිස් නිලධාරීනෙන් නිර්දේශය මත මිස වෙනත් හේතුවක් නිසා අධ්‍යයන වර්ෂය තුළදී කාලා මාරුකීමට හෝ කාමර මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ. කාමර වලට අදාළ බැඩි බාහිරාදියු වෙනත් ස්ථානයකට ගෙන යාම තහනමිය.
3. නොවාසිකව සිටින කාලවෙන් ඉවත් වීමට ඔබ විසින් නිර්ණය කර සිය කැමර්ස්නේන්ම නොවාසිකාගාරයෙන් ඉවත්ව යන අවස්ථාවකදී කුමන හේතුවක් නිසාවන් අදාළ අධ්‍යයන වර්ෂයේ ඉදිරි කාලය තුළදී ඔබට එම ගාලාවේ හෝ වෙනත් ගාලාවක භාවිත නොවාසික පහසුකම් සපයනු නොලැබේ.
4. නවක ගිණු ගිණුවන් සඳහා නොවාසික පහසුකම් ලබා ගැනීමට පෙර පළමු සමාසිකය සඳහා මෙති පහත සඳහන් මුදු රජරට විශ්වවිද්‍යාලය නමට මහජන බැංකුවේ අනුරූපිත ගාබාවේ ඡ්‍යෙම ග්‍යෙම අංක **008-1-001-8-1725841** ව බැරවින අයුරින් ග්‍රී ලංකාවේ තිනෑම මහජන බැංකුවකට නොවාසිකාගාර ගාස්තු ලෙස රු. 900 ක මුදලක් ගෙවිය යුතුය.  
(ආ) නොවාසිකාගාර ඇතුළත් වීමේ ගාස්තු - රු 100.00  
(ඇ) නොවාසිකාගාර ගාස්තු - රු 800.00 (එක සමාසිකයක් සඳහා)

(ඇ) පළමු අධ්‍යයන වර්ෂය හැර නොවාසිකාගාර පහසුකම් ලබාදෙන අදාළ අනෙකුත් අධ්‍යයන වර්ෂයන් සඳහා  
නොවාසිකාගාර ගාස්තු ලෙස රු.850.00 ක මුදලක් අධ්‍යයන වර්ෂය ආරම්භයේදී ගෙවිය යුතුය. (නොවාසිකාගාර  
ලියාපදිංචි අලුත් කිරීම සඳහා රු.50.00 ද පළමු සමාසිකය සඳහා රු 400.00 ද දෙවන සමාසිකය සඳහා

රු.400.00 මුදලක්ද ගෙවා උපගාලයිපත්වරයාට හෝ උපගාලයිපත්වරය වෙත ඉදිරිපත් කළ යුතුය.)

එසේම සැම අධ්‍යයන ව්‍යුහයක්ම ආරම්භවී පළමු මාසය තුළ නොවාසිකාගාර ගාස්තු ගෙවිය යුතු අතර නියමිත කාලයිමාව තුළ නොගෙවන නොවාසිකාගාර ගාස්තු සඳහා 50% ද්‍රුඩු මුදලක් අය කරනු ලැබේ.

(අ) මුදල් ගෙවන ලද රිසිටිපත් තමා භාරයේ තබා ගත යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කළ යුතුය. අස්ථ්‍රාන ගත වූ රිසිටිපත් සඳහා පිටපත් නැවත නිකුත් කරනු නොලැබේ.

(ආ) නිවාඩු කාල සීමාව තුළදී කාලයිපත් / ගාලයිපත්නියගේ හෝ උපගාලයිපත් / උපගාලයිපත්නියගේ අවසරය මත එක් දිනක් හෝ ඒවා වැඩි කාලයක් නොවාසිකාගාරය තුළ නොවාසිකාගාර සිටිනම් ඒ සඳහා රු. 400.00 නොවාසිකාගාර ගාස්තුවක් අය කරනු ලැබේ.

අමතර විදුලි උපකරණ පාවතිත කිරීමට ප්‍රථම ඒ සඳහා උපගාලයිපත් / උපගාලයිපත්නියගේ අවසරය ලබාගත යුතුය.

නොවාසිකාගාර ගාස්තු ගෙවා ලබා ගන්නා ලද රිසිටි පතක් නොවාසික වීම සඳහා පැමිණාන විට යොගෙන විත් උපගාලයිපත් / උපගාලයිපත්නියට ඉදිරිපත් නොකර නොවාසික වීමට අවසර දෙනු නොලැබේ.

5. නොවාසිකාගාරයෙහි පොදු ගුවන් විදුලිය හා රුපස්වාතිනි යන්තු ඇතුළුව කවර සංගීත භාත්‍යයක් වුවද රාත්‍රී 9.30 සිට පෙ.ව 6.00 දක්වා කාලය තුළ භාවිතයට ගැනීමට අවසර දෙනු නොලැබේ.

6. නොවාසික ගාලව තුළ විනය හා පාලනය සම්බන්ධව බලධාරීන් වනුයේ කාලයිපත් / ගාලයිපත්නිය හෝ උපගාලයිපත් / උපගාලයිපත්නිය හෝ එවැන්හෙක් නොමැති අවස්ථාවලදී අධ්‍යයන උපගාලයිපත්වරුන් / වරියන් වන බැවැන් ඕෂ්ප ඕෂ්පාවක් ඔහු හෝ අය විසින් දෙනු ලබන උපදෙස් හා නියෝගයන්ට අවනතවිය යුතුය.

7. ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් ගාලයිපත් / ගාලයිපත්නිය හෝ උපගාලයිපත් / උපගාලයිපත්නිය විසින් නිකුත් කළ අවසර පත්‍රයක් නොමැතිව කිසිම ඕෂ්පාවක අලුයම 5.00 පෙර ද ප.ව 7.30 න් පසුද ඕෂ්පයකු අලුයම 5.00 පෙර හා ප.ව 10.00 පසු ද නොවාසික ගාල වලින් බැහැරව නොසිටිය යුතුය.

8. ගාලයිපත් / ගාලයිපත්නිය, උපගාලයිපත් / උපගාලයිපත්නිය හෝ අදාළ වෙනත් නිලධාරියකුගෙන් අවසර නොලබා එක් දිනක් හෝ ඒවා වැඩි කාලයක් ගාලාවන් බැහැරව සිටීම කිසිම ඕෂ්ප ඕෂ්පාවක් විසින් නොකළ යුතුය. මබද ගාලාවන් බැහැරව සිටීමට අවශ්‍ය නම් මෙහි පහත සඳහන් කුමය ඒ සඳහා අනුගමනය කරන්න.

(ආ) සහි අන්ත නිවාඩු ගාලයිපත් / ගාලයිපත්නිය හෝ උපගාලයිපත් / උපගාලයිපත්නියගෙන් ද

(ඇ) අධ්‍යයන කටයුතු අඩාල වීමට බලපාන දින 07 ක් දක්වා වූ කාලය සඳහා නම් ගාලයිපත් / ගාලයිපත්නිය මාර්ගයෙන් අදාළ පියායිපත්ගෙන් ද

(ඇ) දින 07 කට වැඩි කාලයක් නම් ගාලයිපත් / ගාලයිපත්නිය හෝ උපගාලයිපත් / උපගාලයිපත්නිය හා අදාළ පියායිපත් මගින් උපකුලපත්වරිගෙන්ද නියමිත නිවාඩු ලබා ගත යුතුය.

9. තම අනිමතය පරිදි ගාලව මාරු කිරීම හෝ තම ගාල පහසුකම් වෙනත් අයෙකුට පැවරීමේ අයිතියක් කිසිද ඕෂ්ප ඕෂ්පාවකට නොමැත.

10. නොවාසිකාගාරයෙන් ඉවත් වීමට යම්කිසි ඕෂ්පකු/ ඕෂ්පාවක අදහස් කරයි නම් ඒ බව සතියකටවත් පෙර තම නොවාසිකාගාරයේ ගාලයිපත් / ගාලයිපත්නිය, උපගාලයිපත් / උපගාලයිපත්නිය මගින් සහකාර ලේඛකායිකාරී (එක්ස්ප්‍රෝ)

සේවා) වෙත ලිඛිතව දැන්වීය යුතුය. මෙටැනි අනුමතියකින් තොරව ඉවත්වන සිපුන්ට නැවත නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට භාසුද්සේයක් වන්නේය.

11. කුමන ආකාරයෙන් හෝ නවක වදුය සහ වෙනත් ස්වර්ශපයේ සාහසික ක්‍රියා තහනම් වන අතර නවක සිපුන්ට නීසා කිරීම සඳහා සංවිධානය වීමෙන් හෝ එට සහභාගි වීමෙන් වළකින ලෙස ජෝජ්ඩ සිපුන්ට තදින්ම අවවාද කරනු ලැබේ. ඕනෑම නීසාකාරී ක්‍රියාවක් රටේ පවත්නා නීතියට අනුව සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා ක්‍රියා කරනු ලැබේ. එසේම ඉ ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති එසේම 1998 අංක 20 දුරටු අධ්‍යාපන ආයතනවල නවක වදුය සහ වෙනත් ස්වර්ශපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පහත ප්‍රකාරව නවක වදුය හෝ වෙනත් සාහසික ක්‍රියාවලට සම්බන්ධවන සිපුන්ට දූෂ්‍යවලි කරනු ලැබේ.
12. ගාලාධිපති/ගාලාධිපතිනිය, උපගාලාධිපති / උපගාලාධිපතිනිය ගේ අනුමතිය නොමැතිව වෙනත් නේවාසිකාගාරයක මියාපදිංචි ශිෂ්‍යයකුට / ශිෂ්‍යවකට හෝ නේවාසිකාගාර පහසුකම් ලබා දී නොමැති ශිෂ්‍යයකුට / ශිෂ්‍යවකට හෝ ආගන්තුකයකුට නම කාමරවල නවානැන් සැපයීම සම්පූර්ණයෙන්ම තහනමිය.
13. විශේෂවිද්‍යාලය මගින් දැනුම දීමක් කළ විටදී ශිෂ්‍ය ශිෂ්‍යවන් නේවාසික ගාලාවලින් බැහැර විය යුතුය. එබදු අවස්ථාවකදී හෝ අධ්‍යාපන වාර්යක් අවසානයේදී ගාලාවන් ඉවත් වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යවන් තමන්ගේ පොත්පත්, ගමන්මල් හා තම තමන් වෙත හාර දී ඇති ගාලිය උපකරණ හා කාමර යෙදාර අදිය ගාලාධිපති හෝ මහු විසින් නම් කරන්නකු වෙත විධිමත් පරිදී හාර දිය යුතුය.
14. ගාලාධිපති/ගාලාධිපතිනිය, උපගාලාධිපති / උපගාලාධිපතිනිය ගේ අවසරයක් නොමැතිව ශිෂ්‍ය නේවාසිකාගාරයේ කිසිම සම්බන්ධයක් හෝ දේශනයක් නොකළ යුතුය.
15. නේවාසික කාමරයේ ඇති සියලුම තිශ්වල හා ව්‍යවහාර දේපලවල ආරක්ෂාව ගැන ශිෂ්‍යයින් / ශිෂ්‍යවන් වෙන් වෙන්වද සාමූහිකවද වගකිව යුතුය. (නාත්‍ය්‍ය හා උපකරණ නැතිවීම, විනාශ කිරීම හෝ විර්ශප විම වෙනුවෙන් දැරීමට සිදුවන වියලුම එට අනු වගකිව යුතු ප්‍රේශ්‍යයන්ගේන් දී මුදල් සමග අයකර ගෙනු ලැබේ. (නාත්‍ය්‍ය නැවත මැලිදී ගැනීමට වැයවන මුදල හා එට 25% ක දී මුදලක්ද සමග)
16. නිවාඩු කාලයේදී බෝවන රෝගයක් පෙළෙන් නම් ඔබ එම රෝගය වියාප්ත නොවන බවට පිළිගත් වෙවුදුවරයකුගේන් ලබා ගන්නා ලද වෙවුදු සහතිකයක් නේවාසික විම සඳහා පැමිණාන විට යොගන වින් ගාලාධිපති/ගාලාධිපතිනියට, උපගාලාධිපතිට / උපගාලාධිපතිනියට පෙන්වා එම සහතිකය විශේෂවිද්‍යාලයේ ප්‍රධාන වෙවුදු නිලධාරී තහන වෙත ඉදිරිපත් කළ යුතුය.
17. නේවාසික පහසුකම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද මෙම ලිපියක් පළමුවන පිටුවේ ඉහළ වම් කෙළවරේ දක්වා ඇති ඔබගේ ලියාපදිංචි අංකය කාර්යාලය සමග කරන සියලුම ලිපි කටයුතු වලදී මෙන්ම මුදල් ගෙවන ලද රිසිටිපත් වලත් සඳහන් කළ යුතුය.
18. ව්‍යුද්‍ය මගින් නේවාසිකාගාරවලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා නේවාසිකාගාර තුළ ආහාර පිළියෙළ කිරීම සිදු නොකළ යුතුය.
19. අධ්‍යාපන කටයුතු අවසන්වීමෙන් පසු ලැබෙන නිවාඩු කාල සීමාවේදී නේවාසිකාගාරය විශේෂ හේතුවක් මත හාවනා කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා සකස්කර ඇති ලේඛනය මගින් ඉල්ලුම්කර අනුමතිය ලබාගත යුතුය.
20. නේවාසිකාගාර හා සම්බන්ධ වූ නීති රිති හා රෙගුලැසි

විනය හා නේවාසිකත්වය පාලනය කෙරෙන විශ්වවිද්‍යාලයිය නීති රිති හා රේගුලයි මනාව දැන සිටීම සියලුම ගිණු ගිණුවන්ගේ අපේක්ෂා කෙරේ. මෙම නීති රිති හා රේගුලයි නොදැන සිටීම සාධාරණ හෝ නිදහසට කරුණක් ලෙස සලකනු නොලැබේ .විනය නීති රිති කඩිකරුන ඕනෑම ගිණු / ගිණුවක් විධීමන් විනය පරික්ෂණයකින් වැරදි කරුවකු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ නේවාසිකාගාර පහසුකම් අත්හිටුවීමට ක්‍රියාකරණු ලැබේ.

## නේවාසිකත්වය සම්බන්ධ උපදෙස්

අදාළම් වියලුම සහ අදාළම් පිරිසිදු කිරීම සම්බන්ධ උපදෙස්.

- 1.1 01 කවුත්වල දොරවල් වල හෝ සදුන්තලවල හෝ අදාළම් වේලීමට වනා තැබිය යුතු නොවේ. එමෙන්ම ගාලාවේ මූලි මතද අදාළම් වේලීම නොකළ යුතුය.
- 02 නාන කාමර වල ඇති බේසම් වල පෙළීම පිනිස අදාළම් බහා නොතැබිය යුතුය.

## 1.2 විදුලි පහන්

- 01 තමන්ගේ කාමර හා නාන කාමර ආදියෙන් බැහැරව යන විට විදුලි පහන් නිවා දැමීය යුතුය.
- 02 ආලින්ද වලද වෛවිකාගාර වලද සියලුම පහන් රාත්‍රී 10.00 ට නිවා දුමුනු ලැබේ.

## 1.3 කුණු රෝඩු

සපයන ලද භාජන වල භාජ ආලින්ද වලද වන්තේද කුණු රෝඩු නොදැමීය යුතුය. ගිණු ගිණුවන් තම කාමර පිරිසිදුව තබා ගත යුතුය. දිනපතා කාමර අනුගා එක් වූ කුණු ගාල දේවකයන්ට ඉවත් කළ භැකිවනසේ පේ.ව 8.00 පෙර දොරෙන් පිට රෝස්කළ යුතුය. ඒ සඳහා සෑම කාමරයකටම කොස්සක් හා භාජනයක් සපයනු ලබන අතර එම කාමර පිරිසිදු කර ගැනීමේ කාර්යය එහි නේවාසිකයන් විසින් කළ යුතුය.

## 1.4 නාන කාමර සහ වැසිකිලි භාවිතා කිරීම.

නාන කාමර හා වැසිකිලි භාවිතා කිරීමේදී අනෙකුත් සිපුත්ට අවහිරයක් නොවන ආකාරයට භාවිතා කළ යුතුය. සින්ක්,ටැංක්,වතුර මල්වලට භානි නොකළ යුතුය. බැහැර කරන අපද්‍රව්‍ය ඊට අදාළ කසළ බඳුන් වලට දැමීය යුතු අතර ජ්‍යෙෂ්ඨ බැහැරයාම අවහිර වන ආකාරයට කිසිවක් බැහැර නොකළ යුතුය.

## 1.5 නිශ්චබිද්‍යාව

රාත්‍රී 9.30 සිට උදේ 6.00 දක්වා අතර කාලයේදී ගිණුයන්/ගිණුයාවන් විසින් නේවාසිකාගාරයේ නිශ්චබිද්‍යාවය රැකිය යුතුය.

- 21 ගිණුවක නම් පුරුෂ පක්ෂයේ කිසිවකු හෝ ගිණුයක් නම් ස්ත්‍රී පක්ෂයේ කිසිවකු තම කාමරයට කැඳවා ගෙන ගාම හෝ නවතා ගැනීම සපුරා තහනම්.
- 22 මත් දුව් භාවිතා කොට නේවාසිකාගාරයට පැමිණීම, නේවාසිකාගාරය තුවට මත්දුව් යොග එම හා නේවාසිකාගාරතුව එකි මත්දුව් භාවිතා කිරීම සපුරා තහනමිය.
- 23 අව්‍යාප්‍ය නේවාසිකාගාර තුමිය තුවට/ආපන ගාල තුවට යොග එම සපුරා තහනමිය.
- 24 ඉහත දක්වා ඇති නීති රිති වලට හා කොන්දේසි වලට අමතරව එක් එක් නේවාසිකාගාරයට අදාළව පහවන කොන්දේසි හා නේවාසික පහසුකම් සම්බන්ධයෙන් කළන් කළට නිකුත් කරනු ලබන නීති හා රේගුලයි වලට යටත්ව

කටයුතු කිරීමටත් මතා පැවත්මෙන් හා විනයෙන් යුතුව හැසිරීමටත් සියලුම ගිණු ගිණුවන් වග බ්ලා ගත යුතුය. එම කොන්දේසි හා නිති උල්ලංසනය කිරීම නේවාසික පහසුකම් අවලංගු කිරීමට හෝ වෙනත් දූඩ්වම් ලැබීමට හේතුවේ.

## වැදගත්

- 01 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය විසින් දෙවන අධ්‍යයන වර්ෂය සඳහා ගිණු ගිණුවන් සඳහා නේවාසිකාගාර පහසුකම් බවා තොදෙන අතර තෙවන අධ්‍යයන වර්ෂයේ සිට විශ්වවිද්‍යාලය විසින් නියම කරන ලද, නේවාසිකාගාර පහසුකම් බවා ගැනීම සඳහා අවශ්‍යතා සපුරාලන ගිණු ගිණුයේවා අංශය වෙත නේවාසිකාගාර පහසුකම් සඳහා ඉල්ලම් කළ යුතුය.  
නේවාසිකාගාර පහසුකම් සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය මගින් භාගත කර ගත යුතුය. (<https://www.rjt.ac.lk/student-service-division/>)
- 02 ඉහත දැක්වා ඇති නිති රිති හා කොන්දේසි වලට එකතව නේවාසික පහසුකම් ලබාගැනීමට ඔබ එකග වේ නම් පමණක් ඒ බවට මේ සමග එවා ඇති ප්‍රකාශනය නිසි අයුරින් සම්පූර්ණ කොට අන්සන් නඩා ඔබ නේවාසිකාගාරයේ උපකාලාධිපති / පතිතිය වෙත බාර දී නේවාසික පහසුකම් ලබා ගන්නා මෙන් කාරුණිකව දැන්වම්.
- 03 මෙම ලිපියෙහි සඳහන් නේවාසික පහසුකම් සපයා ඇති දින සිට සතියක් ඇතුළත එම පහසුකම් ලබා තොගතහාන් ඔබට සපයා ඇති විශ්වවිද්‍යාලයිය නේවාසික පහසුකම් අවලංගු කිරීමට සිදුවනු ඇත. එවතින් අවස්ථාවකදී රජරට විශ්වවිද්‍යාලයිය ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා විසින් අනුමත කරන පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් තොමැතිව නැවත නේවාසික පහසුකම් ඉල්ලම් කිරීමේ අභියාචනා පිළිනොගන්නා බව කාරුණිකවන් සලකන්න.

සහකාර ලේඛකාධිකාරී / ගිණුයේවා අංශය.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

මිනින්නලය.

**ନେଁବାଦିକ ପହଞ୍ଚକମି ଲବା ଗେତୀମେ ପ୍ରକାଶ**

1. සම්පූර්ණ නම - .....
  2. ලියාපදිංචි අංකය - .....
  3. ගිණුකාර / ගිණුන්ව අංකය නො  
ගිණුන්වයේ නම හා වාරික මුදල - .....
  4. පොදුගලික ලිපිනය - .....
  5. දෙමාපිය නාරකරුගේ නම හා ලිපිනය - .....

මා වෙන එවන ලද තේවාසික පහකුකම් සැපයීමේ ලිපියෙහි අන්තර්ගත කරනු මා විසින් පරික්ෂාකාරීව කියවා බල තේරේම ගත් බවත් එමගින් දක්වා ඇති කොන්දේසි වලට භා නියමයන්ට අනුකූලව තේවාසික වීමට මා එකඟ වන බවත් හෙයින් පොරෝන්දු වෙමි.

ଶ୍ରୀମଦ୍ଭଗବତ

කාර්ඩාලයිය ප්‍රයෝග්‍රමය සඳහා පමණි.

1. ගාලාවේ නම - .....
  2. කාමර අංකය - .....
  3. නේවැසිකන්වය ලද දිනය - .....
  4. ගාලාවෙන් ඉවත් වූ දිනය - .....
  5. වෙනත් කරුණු - .....

ରାଜାଦିଷ୍ଟନ୍ / ରାଜାଦିଷ୍ଟନ୍ତିନ୍ଦ୍ର

၁၃၅

ලියාපදිංචි අංකය Registration No
------------------------------------



1. සම්පූර්ණ නම - .....  
Full Name
2. මුලකරු සමග නම - .....  
Name with Initial
3. ජාතික හඳුනුම්පත් අංකය / NIC - .....
4. ස්ථිර පදිංචි ලිපිනය  
Permanent Address
5. තැපෑල් ලිපිනය - .....  
Address
6. i. දුරකථන අංකය ..... ii. විද්‍යුත් තැපෑල් ලිපිනය .....  
Tele. No E-Mail address
7. i. දිස්ත්‍රික්කය ..... ii. ප්‍රදේශීය ලේකම් කාර්යාලය ..... iii. ග්‍රා.නි වසම .....  
District Divisional Secretarial Office
8. පදිංචි සේවානයේ සිට විශ්වවිද්‍යාලය වෙත ඇති දුර - කී.ම් .....  
Distance from resident to University K.M .....
9. හේවාසික පහසුකම් බ්‍ලභාගයේ සඳහා විශේෂ අවශ්‍යතා ඇත්තම සපයන්න  
(ග්‍රාම නිලධාරී විසින් සහතික කර තිබෙය යුතුය)  
If there are any Spec / reason to get hostel facilities  
(Recommenration with G.S)
10. දෙමාපිය භාරකරු / දුරකථන අංකය - .....  
Parents tele no.
11. දෙමාපිය භාරකරුගේ නම සහ ලිපිනය - .....  
Parents name & address .....  
.....

ඉහත තොරතුරු නිවැරදි බව ප්‍රකාශ කරමි.  
I am here by certified the above information is true.

දිනය - .....

අයදුම්කරුගේ අත්සන - .....

කාර්යාලීය ප්‍රයෝගනය සඳහා පමණි.

**For official use**

ପାଠ୍ୟ ବସର (First Year)

- නොවාසිකාගාරයේ නම - .....
  - Name of Hostel
  - නොවාසිකා පහසුකම් ලබා දුන් දිනය - .....
  - Received date of Hostel
  - නොවාසිකාගාර ගාස්තු ගෙවීම - පළමු වර්ෂාප්දය - .....
  - Hostel Fee
  - 1<sup>st</sup> Semester
  - දෙවන වර්ෂාප්දය - .....
  - 2<sup>nd</sup> Semester
  - වෙනත් අයකිරීම - .....
  - Other recoveries
  - නොවාසිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....
  - Date of leaving from Hostel
  - උපගාලුධිපති අත්සන - .....
  - Signature of Sub Warden

## දෙවන වසර (Second Year)

- නොවායිකාගාරයේ නම - .....
  - Name of Hostel
  - නොවායික පහසුකම් ලබා දුන් දිනය - .....
  - Received date of Hostel
  - නොවායිකාගාර ගාස්තු ගෙවීම - පළමු වර්ෂාප්දය - .....
  - Hostel Fee
    - 1<sup>st</sup> Semester
    - දෙවන වර්ෂාප්දය - .....
    - 2<sup>nd</sup> Semester
  - වෙනත් පැයකිරීම් - .....
  - Other recoveries
  - නොවායිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....
  - Date of leaving from Hostel
  - උපගාලුධිපති අත්සන - .....
  - Signature of Sub Warden

තෙවන වසර (Third Year)

- නොවාසිකාගාරයේ නම - .....
  - Name of Hostel
  - නොවාසිකා පහසුකම් ලබා දුන් දිනය - .....
  - Received date of Hostel
  - නොවාසිකාගාර ගාස්තු ගෙවීම් - පළමු වර්ෂාර්ධය - .....
  - Hostel Fee
  - 1<sup>st</sup> Semester
  - දෙවන වර්ෂාර්ධය - .....
  - 2<sup>nd</sup> Semester
  - වෙනත් අයකිරීම් - .....
  - Other recoveries
  - නොවාසිකාගාරයෙන් ඉවත් කු දිනය - .....
  - Date of leaving from Hostel
  - උපගාලුධිපති අත්සන - .....
  - Signature of Sub Warden

**සිව්වන වසර (Fourth Year)**

- නොවාසිකාගාරයේ නම - .....  
Name of Hostel
- නොවාසික පහසුකම් ලබා දුන් දිනය - .....  
Received date of Hostel
- නොවාසිකාගාර ගැස්තු ගෙවීම - .....  
Hostel Fee
  - පළමු වර්ෂාර්ධය - .....  
1<sup>st</sup> Semester
  - දෙවන වර්ෂාර්ධය - .....  
2<sup>nd</sup> Semester
- වෙනත් අයකිරීම - .....  
Other recoveries
- නොවාසිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....  
Date of leaving from Hostel
- උපගාලාධිපති අත්සන  
Signature of Sub Warden